



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව சமுர்த்தி அபிவிருத்தி திணைக்களம் Department of Samurdhi Development



මුදල් අමාත්‍යාංශය
සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුදල්, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
நிதி அமைச்சு
சமுர்த்தி, வதிவிடப் பொருளாதார, நுண்ணிதිය, சுயதொழில், மற்றும் வியாபார அபிவிருத்தி இராஜாங்க அமைச்சு
Ministry of Finance
State Ministry of Samurdhi, Household Economy, Micro Finance, Self Employment and Business Development

මගේ අංකය
எனது இல
My No

DSD/HO/5/MF/01/වක්‍රලේඛ

ඔබේ අංකය
உமது இல
Your No

දිනය
திகதி
Date

2021.10.21

සමෘද්ධි ප්‍රජාමූල බැංකු/ බැංකු සමිති ණය වක්‍රලේඛ සඳහා විශේෂ අවධානය යොමු කිරීම

සියලුම විධායක කමිටු / පාලක මණ්ඩල සභාපතිවරුන් වෙත.
සමෘද්ධි ප්‍රජාමූල බැංකු / බැංකු සමිති කළමනාකරුවන්,

සමෘද්ධි ප්‍රජාමූල බැංකු සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට, සමෘද්ධි ප්‍රජාමූල බැංකු/ බැංකු සමිති සපයන ක්ෂුද්‍ර මුදල් ණය පහසුකම් වැඩසටහන වේගවත් කිරීම.

සමෘද්ධි ප්‍රජාමූල බැංකු/ බැංකු සමිති මගින් සමෘද්ධිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභීන් වන බැංකු සමිති සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමත්, අදායම් මාර්ගයන් ස්ථායීකරණය කිරීම ඇතුළු දෙපාර්තමේන්තුවේ අරමුණු සඵල කරගැනීමට ස්වයං රැකියා, කෘෂිකාර්මික, සත්ත්ව පාලන ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි ණය වැඩසටහන් රැසක් හඳුන්වා දී ක්‍රියාත්මකව පවතී.

02. මෙම ණය වැඩසටහන් හරහා ඉළක්කගත ජනතාවගේ ණය ඉල්ලීම් කලට වේලාවට සහ කඩිනමින් සපුරාලීම පිළිබඳ සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශය සහ අප දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නිරතුරුව සොයාබැලීම සහ නිරීක්ෂණය කිරීම සිදු කරයි. එහි දී සමහර සමෘද්ධි ප්‍රජාමූල බැංකු විසින් ණය ලබාදීමේ දී ණයකරුවන් අපහසුතාවයට පත් කරන අවස්ථා සහ මෙහෙයුම් උපදෙස් වල සඳහන් කරුණු පිළිබඳ නොසලකා හැර කටයුතු කරන බව නිරීක්ෂණය වන බව මා වෙත වාර්තා වී ඇත.

03. එම තත්ත්වයන් මග හරවා, බැංකු සාමාජිකයන්ට සපයන බැංකු සේවාවන් කාර්යක්ෂමව සහ කඩිනමින් ඉටු කර දීමට පහත පරිදි කටයුතු කරන ලෙස දන්වමි.

- ණයකරුවන්ගේ ණය අවශ්‍යතා නිරතුරුව සොයා බලා කඩිනමින් ලබාදීමට නිලධාරීන් යොමු කිරීම.
- සමෘද්ධි ප්‍රජාමූල බැංකු/ බැංකු සමිති මගින් ක්‍රියාත්මක ණය වැඩසටහන් යටතේ ලබාදෙන ආරම්භක සහ උපරිම ණය මුදල් පිළිබඳව සහ සම්පූර්ණ කළයුතු සුදුසුකම් පිළිබඳ සාමාජිකයන් දැනුවත් කිරීම.
- ණය මුදල් නිකුත් කිරීමේ දී, ව්‍යාපෘති වාර්තාවේ සඳහන් මුදලට ප්‍රමාණවත් ණය මුදලක් ලබාදීම එහි දී මෙහෙයුම් උපදෙස් වල සඳහන් අනෙකුත් සුදුසුකම් වලට යටත්ව කටයුතු කළ යුතුය.
- සමෘද්ධි ප්‍රජාමූල බැංකුවට/ බැංකු සමිතියට ලැබෙන ණය ඉල්ලුම් පත්‍ර පිළිබඳ පසු විපරම් කිරීම, ව්‍යාපෘති වාර්තා පිළියෙල කිරීම, නිර්දේශ සහ අනුමැතිය ලබාදීම කඩිනම් කර උපරිම දින 14 ක් නොඉක්මන කාලයක් තුළ ණය මුදල් මුදාහැරීමට කටයුතු කළ යුතුය.
- වක්‍රලේඛ උපදෙස් පරිදි, ණය මුදලට ප්‍රමාණවත් ඇප සුරැකුම් ලබාගත යුතුය. වක්‍රලේඛ උපදෙස් වල සඳහන් පරිදි රු. 500,000/- දක්වා ණය මුදල් සඳහා කුඩා කණ්ඩායම් ඇපය මත ණය මුදල් නිකුත් කළ හැකි වුවත්, සමහර බැංකු කුඩා කණ්ඩායම් ඇපයට අමතරව පුද්ගල/ නිශ්චල දේපළ සුරැකුම් ඉල්ලා සිටින අවස්ථා ඇති අතර, ඒ හරහා ණය කරුවන් අපහසුතාවයට ලක් වේ. එම තත්ත්වය කඩිනමින් ඉවත් කර ණය ලබාදීම සරළ කරන ලෙස දන්වමි.

1 වන අදියර, 4 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල. / 1st Step, 4th floor, Sethsiripaya Battaramulla

අධ්‍යක්ෂ ජනරාල්
பணிப்பாளர் தலைமையுதிபதி
Director General
Tel- 011-2872202
Fax - 011-2889002
E-mail- dg@samurdhi.gov.lk

අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පාලන හා ආයතන)
மேலதிக பணிப்பாளர் தலைமையுதிபதி (நிர்வாகம்/தரபணம்)
Additional Director General (Admin & Establishment)
011-2873799
011-2873996
diradmin@samurdhi.gov.lk
Hot Line :0112-889007

ප්‍රධාන ගණකාධිකාරී
பிரதான கணக்காளர்
Chief Accountant
011-2869742
011-2869742
finance@samurdhi.gov.lk

අධ්‍යක්ෂ (ක්ෂුද්‍ර මුදල්)
பணிப்பாளர் (குறு நிதி)
Director (Micro Finance)
011-2889003
011-2887469
Hot Line:0112-885582

කාර්යාලය
அலுவலகம்
Office
0112872202
Hot Line:011- 2887722

- vi. චක්‍රලේඛ උපදෙස් වල සඳහන් පරිදි, ඉල්ලුම් කරන ලද ණය මුදලට ප්‍රමාණවත් කොටස් මුදලක් ණයකරු සතුව පවතිනම් ඒ මත ණය මුදාහරින ලෙසත් තවදුරටත් කොටස් මිලදී ගැනීමට ණයකරුවන් පෙළඹීම නොකළ යුතුය.
- vii. ණය ආපසු අය කරගැනීම නිසි පරිදි පසු විපරම් කරන ලෙසත්, ක්ෂේත්‍රගත නිලධාරීන් හරහා ණය මුදල් අය කර ගැනීමට කටයුතු කරන ලෙස දන්වමි. මෙහිදී එකම කුඩා කණ්ඩායමේ සාමාජිකයකු ලබාගත් ණය මුදලක් ආපසු ගෙවීම පැහැර හරින විට කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන්ට ණය ලබාගැනීම බාධාවක් වන බැවින් එම තත්ත්වය දුරු කර ගැනීමට ණය ආපසු අය කරගැනීම සාර්ථකව සිදුකළ යුතු ය.
- viii. සමාද්ධි ප්‍රජාමූල බැංකු හරහා විවිධ ක්ෂේත්‍රයන් වෙනුවෙන් ණය වැඩසටහන් රැසක් හඳුන්වා දී ඇත. එනමුත් සමහර සමාද්ධි බැංකු විසින් ණය වැඩසටහන් කිහිපයක් පමණක් ක්‍රියාත්මක කර ණය ලබාදීම සිදුකරන අතර, එමගින් අනෙකුත් ණය වැඩසටහන් ජනතාව අතරට ගෙන යාමට කිසිදු උත්සහයක් නොගන්නා බව දක්නට ලැබේ.

උදා :- සමාද්ධි අරුණඵ සහ සමාද්ධි මිතුරු ණය වැඩසටහන් යටතේ කිසිදු ණය මුදලක් ලබානොදුන් හෝ ලබාදීම ඉතා අඩුවෙන් සිදුවන බැංකු දක්නට ලැබේ.

04. සමාද්ධිලාභීන් ඇතුළු ඉළක්කගත ජනතාව සවිබලගැන්වීමේ වැඩසටහනට සමගාමීව සමාද්ධි ප්‍රජාමූල බැංකු/ බැංකු සමිති මගින් ක්‍රියාත්මක ණය වැඩසටහන් යටතේ ණය මුදාහැරීම කාර්යක්ෂමව සහ වේගවත්ව සිදුකරන ලෙසත්, අපගේ බැංකු සේවාවන් ලබාගැනීමට අප වටා එකතු වී ඇති බැංකු සාමාජිකයන්ගේ අවශ්‍යතාවය නොපිරිහෙළා ඉටු කරලීමට කටයුතු කරන ලෙසත් තවදුරටත් දන්වා සිටිමි.


 ආර්.පී.බී.තිලකසිරි
 අධ්‍යක්ෂ ජනරාල් .

පිටපත් :-

- | | |
|--|-------------|
| 1. ලේකම්, සමාද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය | - කා.දැ.පී. |
| 2. දිස්ත්‍රික් ලේකම්/ දිස්ත්‍රික් සමාද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය. | - අ.ක.ස |
| 3. ප්‍රධාන අභ්‍යන්තර විගණක, සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව. | - අ.ක.ස. |
| 4. දිස්ත්‍රික් සමාද්ධි අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය. | - කා.දැ.පී. |
| 5. දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ/ සහකාර අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය. | - අ.ක.ස |